


5 ශ්‍රේණිය- මිශ්‍ර පෙරහුරුව අංක 66 (2023)

01) පලමුව දී තිබෙන රූපය සැදීමට එකතු කළ යුතු කොටස් දෙක තෝරන්න.



1. B,D

2. A,C

3. C,D

02) දී තිබෙන වචන ඇතුළත් කොටු අතරින් අන්තර් සම්බන්ධතාවක් නොමැති වචන කාන්ඩය ඇතුළත් කොටුව තෝරන්න.

කිකිළිය
බිත්තරය
පැටවා

කතුරු
යතුරු
පිහිය


නියත
නිවන
කියත

03) පලමුව දී තිබෙන කොටුව තුළ දැක්වෙන සංඛ්‍යා වල අගය වෙනුවට ආදේශ කළ හැකි සංඛ්‍යා සහිත පළිතුර තෝරන්න.

$$15 + 24 - 5 = 34$$

1) $13 * 3$ 2) $18+1$ 3) $21-5$

පහත දැක්වෙන්නේ එක්තරා විදුහලක හතරවෙනි ශ්‍රේණියේ සිසුන් කැමති ක්‍රීඩා කිහිපයකි. අංක 4 සිට 6 දක්වා ප්‍රශ්න සඳහා එම සටහන ඇසුරින් පිළිතුරු සපයන්න.



04) මේ අතරින් ක්‍රීඩා එකකට පමණක් කැමති සිසුන් සංඛ්‍යාව කොපමණද ?

1) 17

2) 20

3) 27

05) විනෝදාංශ දෙකකට පමණක් කැමති සිසුන් ප්‍රමාණය කොපමණද ?

1) 15

2) 12

3) 10

06) ක්‍රීඩා සියල්ලටම කැමති සිසුන් ප්‍රමාණය කොපමණද ?

1) 7

2) 2

3) 10

07) පහත පත්‍ර අතරින් කාලයකට පත්‍ර හැඳී යන ශාකයකි.

1) බෝ

2) අඹ

3) කපු

08) කාන්දම් කැබැල්ලක් නූලකින් ගැට ගසා නිදහසේ එල්ලා තැබූ විට එය ,

1) කැරකවෙයි 2) උතුර දකුණ දිශාව පෙන්වයි 3) දකුණ දිශාව පෙන්වයි

09) වවුලාගේ වෙන සේවයකි ,

1) බිජ ව්‍යාප්තිය 2) රාත්‍රියේ හැසිරීම 3) ගස්වල ගෙඩි කා දැමීම.

10) වාතය කම්පනය කරමින් හඬ ලබා ගන්නා උපකරණයකි.

1) බටහිරාව

2) උඩැක්කිය

3) වයලීනය

1) AC

2) 2

3) $18 + 1$

4) 27

5) 15

6) 2

7) බෝ

8) උතුරු දකුණු දිශාව පෙන්වයි

9) බිජ ව්‍යාප්තිය

10) බටහිරාව